

Ceylon Government Gazette

Published by Authority.

No. 6,069—FRIDAY, AUGUST 11, 1905.

PART I.—General: Minutes, Proclamations, Appointments,
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Land Settlement.

PART V.—Mercantile, Marine, Municipal, Local, &c.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part IV.—Land Settlement.

	PAGE		PAGE
Final Orders	921	Preliminary Notices	929

FINAL ORDERS.

Order under Section 2 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Ensalwattebedda, Ensalwattebedda *alias* Kirimetiyevala, and Etamalahena, situate in the village of Magedara in the Talpe pattu of the Galle District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


THE notice required by section 1 of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* Notice No. 2,154), and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 7th day of July, 1905, order and declare that the said lands, as more fully described herein below, situate in the village of Magedara in the Talpe pattu of the Galle District, in the Southern Province, and shown as lots 3,869, 3,870, 3,871 in preliminary plan No. 2,418 and 14,422 and 14,423 in preliminary plan 5,858, and in the annexed certified tracing therefrom, and containing in extent 202 acres and 33 perches, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Magedara in the Talpe pattu of the Galle District, in the Southern Province, as described in the annexed certified tracing:—

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
Preliminary plan 2,418.			
3869	Ensalwattebedda	75	1 20
3870	Do.	89	3 24
3871	Do.	24	3 11
Preliminary plan 5,858.			
14422	Ensalwattebedda <i>alias</i> Kirimetiyevala	5	1 34
14423	Etamalahena	6	2 24
		202	0 33

and bounded as follows : on the north by Ensalwattebedda belonging to Crown ; on the east by Heneudummullegoda belonging to Crown, Henedeniyendumulle claimed by Ukwatte Durege Babuwe and Wewelwela Hakuruhewage Karonisa, Heneudummullegoda belonging to Crown, Henedeniya claimed by Wewelwela Hakuruhewage Babana, Henedeniyewatta claimed by ditto, Henedeniya claimed by ditto, Heneudummullegoda *alias* Midalagahadeniyabedda belonging to Crown, Midalagahadeniya claimed by Wewelwele Hakuruhewage Karonisa, Midalagahadeniyebedda belonging to Crown,



Scale of 16 Chains to an Inch.

Situation : Magedara village in Talpe pattu.

Preliminary plan 2,418.

Lot.	Name of Land.	Extent. A. R. P.
3869	Ensalwattebedda	75 1 20
3870	Do.	89 3 24
3871	Do.	24 3 11

Preliminary plan 5,858.

14422	Ensalwattebedda <i>alias</i> Kirimetiweledola	5 1 34
14423	Etamalahena	6 2 24
		202 0 33

Surveyor-General's Office,
Colombo, February 23, 1905.

J. B. M. RIDOUT,
for Surveyor-General.

Midalagahadeniya claimed by Wewelwele Hakuruhewage Karonisa, Hingamulleaddarakanatta belonging to Crown and claimed by Walawe Durege Hendrick, Hingamulle claimed by Maha Durege Adris and others ; on the south by Mukalanaliyadda claimed by Ranapure Hakuruhewage Jandris, the Ensalwatte-ela, Ensalwattebedda belonging to Crown, Ensalwattebedda (T.P. 143,812), Ensalwattebedda (T.P. 143,813), Ensalwattebedda belonging to Crown ; on the west by Ensalwattebedda belonging to Crown, the Kirimetiweledola, Ensalwattebedda belonging to Crown.

The 7th day of July, 1905.
Galle S. O. 89

J. G. FRASER,
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Millawagedaragodella, situate in the village of Lankagama in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 10th day of June, One thousand Nine hundred and Four, that if no claim to the land commonly called or known as Millawagedaragodella, situate in the village of Lankagama in the Morawak korale of the Matara District, in the Southern Province, containing in extent 4 acres and 38 perches, and shown as lot 5 in preliminary plan No. 121 and in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* Notice No. 1,895) :

And whereas (1) Girigoris Jayasekara of Watugalagama, (2) Dombagodagama Siyadoris de Silva of Mederipitiya, (3) Weliwegamage Pedrishamy of Dombagoda, (4) Dombagodagama Jandoris de Silva, (5) Dombagodagama Welon de Silva, (6) Batandure Ratnayaka Liyanage Don Andris of Mederipitiya, and (7) Baraniwala Liyanage Dona Gimara *alias* Babahamy of Mederipitiya made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; and whereas the said 6th and 7th claimants have withdrawn their claims to the said land, I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said 1st, 2nd, 3rd, 4th, and 5th claimants to the said land, as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.


Description of the Land referred to.

The following lot situated in the village of Lankagama in the Morawak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracing :—

Preliminary plan 121.

Lot.	Name of Land.	Extent. A. R. P.
5	Millawagedaragodella	4 0 38

and bounded as follows : on the north by Lankampelessa claimed by Dombagodagama Jandoris Silva and others ; east by Millawagedarawatta claimed by Weliwegamage Pedris and others ; south



Scale of 8 Chains to an Inch.

Situation : Lankagama village in Morawak korale.

Preliminary plan 121.

Lot.	Name of Land.	Extent. A. R. P.
5	Millawagedaragodella	4 0 38

Surveyor-General's Office,
Colombo, May 5, 1904.

Sheet O 9
39—47

J. B. M. RIDOUT,
for Acting Surveyor-General.

by Millawagedarawatta claimed by Weliwegamage Pedris and others, the Dombagoda-ela ; west by the Dombagoda-ela, Mahakumbura claimed by Don Mathes Seneviratna, Amuneliyadda claimed by Weliwegamage Pedris and others.

July 5, 1905.

J. G. FRASER,
Special Officer.

Matara S. O. 1,249

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903,"
declaring Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Aluketiyehena, Debalahena, Elhena, Amumandiyewalagawahena, Batamandiyehena, Yagalawilahena, Kendamandiyehena, Garadeniyehena, Dematakatuhena, &c., situate in the village of Beragama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 9th day of December, One thousand Nine hundred and Four, that if no claim to the lands commonly called or known as Aluketiyehena, Debalahena, Elhena, Amumandiyewalagawahena, Batamandiyehena, Yagalawilahena, Kendamandiyehena, &c., situate in the village of Beragama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 142 acres 3 roods and 31 perches, and shown as lots 223a, 227, 227a, 228a, 213, 217b, and 131 in preliminary plan No. 91 and in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* Notice No. 2,092):


And whereas Lawonis Peter Rajapaksa of Diddenipota made claim thereto; and whereas the said claimant has withdrawn his claim to the said lands, I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby on this 23rd day of June, 1905, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, are the property of the Crown.

Description of the Lands referred to.

The following lots situated in the village of Beragama in the Kandaboda pattu of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings:—

I.		Preliminary plan 91.		Extent.	
Lot.	Name of Land.	A.	R.	P.	
223a	Aluketiyehena, Debalahena, Elhena, Amumandiyewalagawahena, Batamandiyehena, Yagalawilahena, Kendamandiyehena, Garadeniyehena, Dematakatuhena	129	3	15	
227	Aluketiyehena, Batalawattehena	0	1	0	
227a	Aluketiyehena	0	0	38	
228a	Beragamakele, Aluketiyehena	2	1	33	
		132	3	6	

and bounded as follows: on the north by the Gana-annadola, Welihinnewelawatta claimed by Konkaduwege Don Samuel and others, Welihinneweledeniya *alias* Gahalakolavila claimed by ditto, the Gana-annadola, Gahalukolavila claimed by Hewa Patiranage Don Juwanis and others, Rajuruwannehena belonging to Crown (Y 528), Nawilahena belonging to Crown (A 529 and 13,343); on the east by the village limit of Diddenipota; on the south by the minor road from Mulatiyana to Kamburupitiya, Kongahawatta (228) claimed by K. D. J. A. Samarasinha and others, the minor road from Mulatiyana to Kamburupitiya, Aluketiyehena (230a) claimed by Jayasinha Don Bastian and others, the Kirama-ara, Warusekondagewatta (239) claimed by Don Juwanis and others, Garadeniya (226) claimed by Don Juwanis and others; on the west by Batalawattehena (1,553) belonging to Crown, Batalawattehena (L 62) claimed by Wannichchi Kankanange Don Andris, Batalawattehena belonging to Crown, the Elhenedola, Puwakgahawilawatta (V 62) claimed by Konkaduwege Don Andris, Puwakgahawilehena belonging to ditto, (T.P. 198,645) Yagalawilahena belonging to Crown, Yagalawila (X 62) claimed by Jatunge Dahanayaka Don Andris, Yagalawilakanattewatta *alias* Amumandiyewalagawahena *alias* Elhena belonging to Crown, Yagalawila (Z 62) claimed by Jatunge Dahanayaka Don Andris, Amumandiyewilagawahena claimed by Hewapatiranage Don Juwanis (H 62).



Scale of 16 Chains to an Inch.

Situation : Beragama village in Kandaboda pattu.

Preliminary plan 91.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
223a	Aluketiyehena, Debalahena, Elhena, &c.	129	3	15
227	Aluketiyehena, Batalawattahena	0	1	0
227a	Aluketiyehena	0	0	38
228a	Beragamakele, Aluketiyehena	2	1	33
		132	3	6

Sheet O²⁰
I.


Surveyor-General's Office,
Colombo, September 30, 1904.

J. B. M. RIDOUT,
for Surveyor-General.

II.
Preliminary plan 91.

Lot.	Name of Land.			Extent.	
				A.	R. P.
213	Karagaspehena <i>alias</i> Godaudahena	5	3 20
217b	Godaudahena (encroachment)	0	0 30
				<u>6</u>	<u>0 10</u>

and bounded as follows: on the north by the Gahalakolawila-ara; on the east by Yakkadagalagawahena claimed by Jatunge Dahanayaka Don Andris, Godaudahena belonging to Crown; on the south by Godaudahena belonging to Crown; on the west by Godaudahena belonging to Crown (E 62), Kara-



Scale of 16 Chains to an Inch.

Situation: Beragama village in Kandaboda pattu.

Preliminary plan 91.

Lot.	Name of Land.			Extent.	
				A.	R. P.
213	Karagaspehena <i>alias</i> Godaudahena	5	3 20
217b	Godaudahena (encroachment)	0	0 30
				<u>6</u>	<u>0 10</u>
<i>Lot excluded.</i>					
1623 F 62	Godaudahena	0	2 0
Sheet O ²⁰ _I .					

Surveyor-General's Office,
Colombo, September 30, 1904.

J. B. M. RIDOUT,
for Surveyor-General.

gaspewatta belonging to Jatunge Dahanayaka Don Dines (T. P. 118,309), Pallekaragaspekumbura claimed by D. J. A. Samarasinha and others.

NOTE.—The following lot lying within the above boundaries is excluded from this order, and extent 2 roods is not included in the acreage of 6 acres and 10 perches given above:—

Preliminary plan 91.

Lot.	Name of Land.			Extent.	
				A.	R. P.
1623 F 62	Godaudahena	0	2 0

III.


Preliminary plan 91.

Lot.	Name of Land.			Extent.	
				A.	R. P.
131	Galketiyehena <i>alias</i> Dolamagahena	4	0 15

and bounded as follows: on the north by Galketiyehena *alias* Aturuwetiye-hena belonging to Crown; on the east by Dolamagahena belonging to Crown; on the south by Dolamagahena sold by Crown to Gammedage Punchi Appu (T. P. 170,772), Dolamagahena sold by Crown to K. Dineshami (T. P. 170,773), Dolamagawatta claimed by Gammedage Punchi Appu and others; on the west by Dolamagawatta claimed by Gammedage Punchi Appu and others, Galketiyehena *alias* Aturuwetiye-hena belonging to Crown.

June 23, 1905.

J. G. FRASER,
Special Officer.



Scale of 16 Chains to an Inch.

Situation : Beragama village in Kandaboda pattu.

Preliminary plan 91.

Lot.	Name of Land.	Extent. A. R. P.
131	Galketiyehena alias Dolanagahahena	4 0 15

Sheet O²⁰_I.Surveyor-General's Office,
Colombo, October 4, 1904.J. B. M. RIDOUT,
for Surveyor-General.

Matara S. O. 1,250

Matara District Court, Case No. 9,913.

Reference under Section 5 of Ordinance No. 1 of 1897.

In the matter of the lands commonly called or known as Jabahuwahena *alias* Yapahuwahena, Ellagawahena, Tiyambarahena, Gulanehena, Kattukoleatmaga, Tittalehena, Walliagoda atmaga, and Tittaleatmaga claimed as Mintherahenyaya *alias* Mendarehena, Mahahena, Katukolemahahena, and Titwalehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

THE notice required by section 1 of the said Ordinances having been duly given on the 5th day of December, 1902, and published in the *Government Gazette* of the 5th day of December, 1902, in respect of the lands commonly called or known as Jabahuwahena *alias* Yapahuwahena, Ellagawahena, Tiyambarahena, Gulanehena, Katukoleatmaga, Tittalehena, Walliagoda-atmaga, and Tittaleatmaga claimed as Mintherahenyaya *alias* Mendarehena, Mahahena, Katukolemahahena, and Titwalehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, bounded as follows: on the north by the Urubokke-ganga *alias* Rambukowita-ganga, the Bengamuwa-ganga; on the east by Mahawatuyaya comprising Walliyagodawatta, Gulanewatta, Godewatta, Ellantirigewatta, Pitawilagulanewatta, and Galagawawatta *alias* Mahahena, &c., claimed by Samarawiragamage Loku Appu and others; on the south by the footpath from Bengamuwa to Rotumba (Udakatulawatta, &c., claimed by S. G. Dantu and others), Udakatulakola Palukola claimed by D. J. S. Ratnayaka and others, Udakatulawatta, &c., claimed by S. G. Dantu and others, Katukolahena claimed by S. W. G. Loku Appu and others, Tennakoratuwa claimed by S. G. Dineshami, Katukolahena claimed by S. W. G. Loku Appu and others; on the west by the village limit of Rotumba (Kosgahahenawelahena, Nugamullahenawatta, Passagawattahena, Kehiwillahena belonging to the Crown), and containing in extent 129 acres 3 roods and 30 perches, shown as lot 58 in preliminary plan No. 18 and in the annexed certified copy therefrom; and claims having been made thereto by (1) Cornelis Ekanayaka Tennakoon, (2) Jayalatpatiranage Don Andris, (3) Jayalatpatiranage Salaman, (4) Tolamure Liyanage Edoris Appu, (5) Jayalatpatiranage Saron, (6) Jayalatyapa Don Davith, (7) Samarawiragamage Loku Appu, (8) Samarawiragamage Dines, (9) Samarawiragamage Dantu, (10) Samarawiragamage Johanis, (11) Samarawiragamage Kiriappu, (12) Kotagalagamage Nanhami, (13) Kotagalagamage Janis, (14) Kiripitiyega Salaman, (15) Koralehewage Mudalihami, (16) Jayalatpatiranage Don Mathes, (17) Jayalatpatiranage Don Thomis, (18) Kotagalagamage Wattu, all of Bengamuwa, and due inquiry having been made by me, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances into the said claims; and whereas I do not admit the said claims of the said claimants, and have failed to enter into any agreement with the said claimants in respect thereof, such claim is therefore referred by me, under the powers vested in me by sections 5 and 6 of the said Ordinances, to the District Judge of Matara. I value the lands at Rs. 1,300.

Colombo, October 1, 1904.

J. G. FRASER,
Special Officer.

Decree.

In the District Court of Matara.

(1) Cornelis Ekanayaka Tennakon, (2) Jayalatpatiranage Don Andris, (3) Jayalatpatiranage Salaman, (4) Tolamure Liyanage Eddoris Appu, (5) Jayalatpatiranage Saron, (6) Jayalatyapa Don Davith, (7) Samarawiragamage Loku Appu, (8) Samarawiragamage Dines, (9) Samarawiragamage Dantu, (10) Samarawiragamage Johanis, (11) Samarawiragamage Kiriappu, (12) Kotagalagamage Nanhami, (13) Kotagalagamage Janis, (14) Kiripitiyoge Salaman, (15) Koralehewage Mudalihani, (16) Jayalatpatiranage Don Mathes, (17) Jayalatpatiranage Don Thomis, (18) Kotagalagamage Wattu, all of Bengamuwa.....Plaintiffs.

No. 9,913, D. C. Reference.

Vs.

The Assistant Government Agent, Matara.....Defendant.

THIS action coming on for final disposal before T. R. E. Loftus, Esq., District Judge of Matara, on the 12th day of May, 1905, in the presence of Proctor Mr. C. A. Gunaratna on the part of the 1st, 2nd, 3rd, 4th, 6th, 16th, and 17th plaintiffs, and of Proctor Mr. G. E. Keuneman on the part of the 7th, 8th, 9th, 12th, 13th, and 14th plaintiffs and of Crown Counsel Mr. C. M. Fernando, with Proctor Mr. C. H. Altendorff, on the part of the defendant: It is ordered and decreed that our Sovereign Lord the King be and he is hereby declared entitled, as absolute owner, to the lands commonly called or known as Jabahuwahona *alias* Yapahuwahena, Ellagawahena, Tiyambarahena, Gulanehena Katukoleatmaga, Tittalehena, Walliyagoda-atmaga, and Tittaleatmaga claimed as Mintherehenyaya *alias* Mindarahena, Mahahena, Katukolemahahena, and Titwalehena, situate in the village of Bengamuwa in the Morawak korale of the Matara District, in the Southern Province, bounded as follows: on the north by the Urubokke-ganga *alias* Rambukowita-ganga and the Bengamuweganga; on the east by Mahawatyaya (comprising Walliyagodawatta, Gulanewatta, Godawatta, Ellantirigewatta, Pitawila, Gulanewatta, and Galagawawatta *alias* Mahahena, &c., claimed by Samarawiragamage Lokuappu and others; on the south by the footpath from Bengamuwa to Rotumba (Udakatokolewatta, &c., claimed by Samarawiragamage Dantu and others), Udakatukola Palukola claimed by D. J. S. Ratnayaka and others, Udakatukolawatta, &c., claimed by Samarawiragamage Dantu and others, Katukolehena claimed by Samarawiragamage Lokuappu and others, Thennakoratuwa claimed by Samarawiragamage Dineshamy, and Katukolehena claimed by Samarawiragamage Lokuappu and others; on the west by the village limit of Rotumba (Kosgahahenewelahena, Nugamullehenewatta, Passagawawattahena, and Kehiwillahena belonging to Crown), and containing in extent 129 acres 3 roods 30 perches, and shown as lot 58 in preliminary plan No. 18.

It is also decreed that the 5th, 7th, 8th, 9th, 10th, 12th, 13th, 14th, and 18th plaintiffs do pay to the defendant his costs of this action.

The 12th day of May, 1905.

THOS. R. E. LOFTUS,
District Judge.

True copy:

F. VANDERPOT,
Secretary.
5-7-05.

Matara S. O. 1,251

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."


In the matter of the land commonly called or known as Imbulehena, situate in the village of Pallewela in the Kandaboda pattu of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly declared and notified on the Sixteenth day of September, One thousand Nine hundred and Four, that if no claim to the land commonly called or known as Imbulehena, situate in the village of Pallewela in the Kandaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 16 perches, and shown as lot 47 in preliminary plan No. 166, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in the said notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* Notice No. 2,048):

And whereas Beragama Arachchige Dingi Appu of Pallewela made claim thereto, and I, John George Fraser, Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim; and whereas I and the said claimant came to an agreement in writing concerning the said land, under section 4, sub-section (1), of the said Ordinances:

And whereas it was ordered that the said claimant Beragama Arachchige Dingi Appu of Pallewela should pay to the Settlement Officer a sum of Rupees Nineteen and Cents Twenty-five (Rs. 19-25) as purchase amount for the said land on or before the 28th day of May, One thousand Nine hundred and Five; and whereas the said claimant has duly paid the said amount as ordered, the said claimant is hereby declared to be the purchaser of the said land commonly called or known as Imbulehena, situate in the village of Pallewela in the Kandaboda pattu of the Matara District, in

the Southern Province, containing in extent 2 acres and 16 perches, and shown lot 47 in preliminary plan No. 166 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Imbulhenawatta claimed by Beragama Arachchige Dingi Appu, Imbulhenedeniya claimed by



Scale of 16 Chains to an Inch.

Situation : Pallewela village in Kandaboda pattuwa.
Preliminary plan 166.

Lot.	Name of Land.	Extent. A. R. P.
47	Imbulehena	2 0 16

Sheet O 20
VII.

Surveyor-General's Office,
Colombo, August 25, 1904.

J. B. M. RIDOUT,
for Surveyor-General.

ditto ; on the east by Imbulhenedeniya claimed by ditto ; on the south by Imbulhenemukulana belonging to Crown ; on the west by Imbulhena purchased by Beragama Arachchige Dingi Appu from Crown, Batahenedeniya belonging to Crown, Alahena belonging to Crown.

July 3, 1905.

J. G. FRASER,
Special Officer.

Matara S. O. 1,252

PRELIMINARY NOTICES.

Notice under " The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 11th day of August, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands or to some interest therein, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to H. O. Fox, Esq., Special Officer appointed under section 28 of " The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

H. O. Fox,
Special Officer.

Description of the Lands referred to.

The following lots, situated in the village of Kammalakkulama in the Ihawalawa Tulana of the Kende korale of the Nuwaragampalata, in the North-Central Province, as described in the annexed certified tracing :—

Preliminary plan 250.

Lot.	Name of Land.	Extent. A. R. P.
5	Kammalakkulamepokuna	0 1 36
6	Do.	0 2 20
7	Kammalakkulamemukulana	527 2 36
8	Kammalakkulamেকে	116 2 8
		645 1 20

and bounded as follows : on the north by the high road from Puttalam to Trincomalee, on the east by the village limit of Iluppakanniya, the village limit of Kudawewa ; on the south by the village limit of Hammillewa ; on the west by the village limit of Bandiyalankulama, the village limit of Kurundankulama.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this notice, and their aggregate acreage of 43 acres 1 rood and 18 perches is not included in the acreage of 645 acres 1 rood and 20 perches given above :—

Preliminary plan 250.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1	Kammalakkulamewewa	36	3 8
2	Kammalakkulamekumbura	4	0 30
3	Kammalakkulamewatta	0	2 25
4	Kammalakkulame tisbamba	1	2 35
		43	1 18

1905 ක්‍රි. අගෝස්තු මස 11 වෙනි දින පවත් කුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයවන් ඇත්නම් ඒ අය විසින් මුලිකම් සම්බන්ධ වූ 1897, 1899, 1900 සහ 1903 වෛ අඟුපණන්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීභවරයානන්තාන්තේශ්වර කොළඹ මෝදර හිල් හවුස්හි කන්තෝරුවේදී එම්. ඩී. රේපාක්ස් උන්තාන්තේශ්වර ඉදිරිපිට ඇවිත් පෙනිසිට හෝ ලියවිල්ලකින් එහි ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොයෙදුනොත්, එහි විශේෂ මන්ත්‍රීභවරයානන්තාන්තේශ්වර ඉහතකී ආඥාපණන්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපූ එහි ඉඩම් එක්කෝ එයින් අයිතිවාසිකමක් ගෙණහැර දක්වන්නට නොයෙදුන සෑම ඉඩම් රාජසන්නක ඉඩම් හැටියට උන්තාන්තේශ්වර අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

එම්. ඩී. රේපාක්ස්,
විශේෂ මන්ත්‍රීභවරයානන්තාන්තේ.

ඉඩම්වල භාරකරු.

උතුරු මඩම දිශාවේ නුවරගමපලාතේ කැදැකෝරලේ ඉහලවැව්තුලාතේ කම්මලක්කුලම යන ගම පිහිටා තිබෙන මිට අමුනාපු සහතික සිතියමේ පෙනෙන මෙහි පහත දක්වන බිම්කවිටි, ඒනම් :—

මුල් සිතියම 250.

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම. අ. රු. ප.
5	කම්මලක්කුලමේපොකුන	0 1 36
6	එම	0 2 20
7	කම්මලක්කුලමේමුකලාන	527 2 36
8	කම්මලක්කුලමේකැලේ	116 2 8
		645 1 20

මිට මාසිම—උතුරට පුත්තලමේ සිට තිරිකුනාමලයට යන මහපාරද; නැගෙනහිරට ඉරිපකන්නිය යන ගමේ ගම් ඉමද, කුඩාවැව යන ගමේ ගම් ඉමද; දකුණට කම්මිල්ලැව යන ගමේ ගම් ඉමද; බස්නාහිරට බන්ඩියාලන් කුලම යන ගමේ ගම් ඉමද, කුරුන්දන්කුලම යන ගමේ ගම් ඉමද.

[ඉහතකී මාසිමවලට මැදිවූ මෙහි පහත දක්වන බිම්කවිටි මෙම දැන්වීමෙන් අත්හැරිය වගන් ඒවායේ මුල් බිම්තරම වන අක්කර 43 කුත් රූ 1 කුත් පර්ච්ස් 18 ඉහතකී අක්කර 645 කුත් රූ 1 කුත් පර්ච්ස් 20 සේ බිම්තරමේ අඩංගු නොවෙන වගන් මෙයින් දැනගත යුතුයි.]

මුල් සිතියම 250.

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම. අ. රු. ප.
1	කම්මලක්කුලමේවැව	36 3 8
2	කම්මලක්කුලමේකුඹුර	4 0 30
3	කම්මලක්කුලමේවිත්ත	0 2 25
4	කම්මලක්කුලමේ තිස්බම්බ	1 2 35
		43 1 18

1905 වෛ අගෝස්තු මස 11 වෙනි දින පවත් කුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොහොත් ඉන් එකකට නොහොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයවන් ඇත්නම් ඒ අය විසින් මුලිකම් සම්බන්ධ වූ 1897, 1899, 1900 සහ 1903 වෛ අඟුපණන්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත්කරණු ලැබූ විශේෂ මන්ත්‍රීභවරයානන්තාන්තේශ්වර කොළඹ මෝදර හිල් හවුස්හි කන්තෝරුවේදී එම්. ඩී. රේපාක්ස් උන්තාන්තේශ්වර ඉදිරිපිට ඇවිත් පෙනිසිට හෝ ලියවිල්ලකින් එහි ඉඩම්වලට නොහොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොයෙදුනොත්, එහි විශේෂ මන්ත්‍රීභවරයානන්තාන්තේශ්වර ඉහතකී ආඥාපණන්වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියාපූ එහි ඉඩම් එක්කෝ එයින් අයිතිවාසිකමක් ගෙණහැර දක්වන්නට නොයෙදුන සෑම ඉඩම් රාජසන්නක ඉඩම් හැටියට උන්තාන්තේශ්වර අත්සන ඇති ලියවිල්ලකින් උන්තාන්තේ විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

අ. ඉ. පොක්ස්,
විශේෂ මන්ත්‍රීභවරයානන්තාන්තේ.

சட்டிய காணிகளின் விபரம்.


வடமத்திய மாகாணம் துவரகம்பனாத்தை தெற்க்கோறன் இகலவெவுதளானையைச்சேர்ந்த கம்மலக்குளம் என்றும் கிராமத்தினுள்ள இத்துணைக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதியில் விவரித்தபடியே, கீழ்க்குறிக்குள் காணத்தண்டுகள் :—

காணித்துண்டு.	காணியின் பெயர்.	பிரதம படம் 250.	விசாலம். ஏ. அ. பே.
5 ...	கம்மலக்குளமேபொக்குள	...	0 1 36
6 ...	ஹை	...	0 2 20
7 ...	கம்மலக்குளமேமுக்கலான	...	527 2 36
8 ...	கம்மலக்குளமேகேலே	...	116 2 8
			<hr/>
			645 1 20

எல்லகனாவன : வடக்கு-புத்தளத்திலிருந்து திருகோணமலைக்குப்போகும் பெரிய ரோட்டு; கீழ்க்கு-இலுப்பக்கண்ணியக் கிராம எல்லை, குடாவெவக் கிராம எல்லை; தெற்கு-கம்மில்லாவக் கிராம எல்லை; மேற்கு-பாண்டியலன்ருளக் கிராம எல்லை, குருத்தன்ருளக் கிராம எல்லை.

கவனிப்பு.—மேற்சொல்லிய எல்லைகளுக்குட்பட்டனவாகிய கீழ்க்குறிக்குள் காணித்துண்டுகள் இவ்வறிவித்தவின் அம் தீக்கப்பட்டிருக்கின்றன வென்பதையும், அவைகளின் விசாலத் தொகையாரும் 43 ஏக்கர் 1 அட்து 18 பேட்கும் முன் சொன்ன 645 ஏக்கர் 1 அட்து 20 பேட்குக்குள் அடங்கவில்லை என்பதையும் கவனிக்கவேண்டியது :—

காணித்துண்டு.	காணியின் பெர்.	பிரதம படம் 250.	விசாலம். ஏ. அ. பே.
1 ...	கம்மலக்குளமேவெவ	...	36 3 8
2 ...	கம்மலக்குளமேரும்புற	...	4 0 30
3 ...	கம்மலக்குளமேவத்தை	...	0 2 25
4 ...	கம்மலக்குளமேதிஸ்பம்	...	1 2 35
			<hr/>
			43 1 18



Scale of 32 Chains to an Inch.

Situation : Kammalakkulama village in Ihalaewewa Tulana (Anuradhapura District) of Kende Korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
5 ..	Kammalakkulamepokuna	0 1 36
6 ...	Do.	0 2 20
7 ..	Kammalakkulamemukulana	527 2 36
8 ..	Kammalakkulamেকে	116 2 8
		<hr/>
		645 1 20
<i>Lots excluded.</i>		
1 ..	Kammalakkulamewewa	36 3 8
2 ...	Kammalakkulamemekumbura	4 0 30
3 ..	Kammalakkulamewatta	0 2 25
4 ..	Kammalakkulametiஸ்பம்	1 2 35
		<hr/>
		43 1 18

Sheets F 4 54-62, F 4 55-63, F 9 6-14, & F 9 7-15

Surveyor-General's Office,
Colombo, July 25, 1905.
2,252

J. B. M. RIDOU, for Surveyor-General.


Anuradhapura S. O. 71-1905

சட்டிய காணிகளின் விபரம்.

வடமத்திய மாகாணம் துவரகம்பளாத்தை துவரகம் கோழை ஈயலமெடகத்தாகேதாளையைச் சேர்ந்த இகலதலாவ என்னும் கிராமத்திலுள்ள, இத்துடனணக்கப்படும் உறுதிப்படுத்திய பட்டியிரதியில் விவரித்தபடியே, கீழ்க்குறிக்கப்பட்ட காணிகளின் விவரம்:—

காணித்துண்டு.		பிரதம பட்டம் 302.		காணியின் பெயர்.		வீசாலம்.
						ஏ. ரு. பெ.
1	...	மயிலகாதேனை	3 1 25
2	...	இகலதலாவமுகக்கலான	61 2 32
2a	...	இகலதலாவேகெல	1 1 0
						<hr/>
						66 1 17

எல்லைகளாவன: வடக்கு-ஆசாரிகமக் கிராம எல்லை; கிழக்கு-இங்குறுவெலக் கிராம எல்லை; தெற்கு-இகலதலாவேகெல என்னும் குளம்; மேற்கு-மொறகொடக் கிராம எல்லை.



Scale of 8 Chains to an Inch.

Situation: Ihala Talawa village in Nuwaragam korale.

Preliminary plan 302.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
1	Mailagahahena	3 1 25
2	Ihala Talawemukalana	61 2 32
2a	Ihala Talawekele	1 1 0
		<hr/>
		66 1 17

II.
Preliminary plan 302.

Lot.	Name of Land.	Extent. A. R. P.
3	Ihalatalawewihena	2 0 25

and bounded as follows : on the north and east by the village limit of Waragoda ; on the south by the village limit of Kurunduwewa ; on the west by Ihalatalawewewa (tank).

මුල් සිතියම 302


විමසවිටිය.	ඉඩමේ නම.	විමසරම. අ. රු. ප.
3	ඉහලතලාවේවිහේන	2 0 25

මිට වාසිමි—උතුරට සහ නැගෙනහිරට වර්ගොඩ යන ගමේ ගම්භූමි ; දකුණට කුරුඳුවැව යන ගමේ ගම්භූමි ; බස්නාහිරට ඉහලතලාවේ වැව්ද.

பிரதம படம் 302.

காணித்தண்டி.	காணியின் பெயர்.	விசாலம். அ. ரு. ப.
3	இகலதலாவேவீகேளை	2 0 25

எல்லைகளாவன : வடக்கும் கிழக்கும்-வறுகொடக் கிராம எல்லை ; தெற்கு-குருந்தவெவக் கிராம எல்லை ; மேற்கு-இகலதலாவேவெவ என்னும் குளம்.



Scale of 8 Chains to an Inch.

Situation : Ihala Talawa village in Nuwaragam korale.

Lot.	Name of Land.	Extent. A. R. P.
3	Ihala Talawewihena	2 0 25

Sheet F⁹₅₀₋₅₈

Surveyor-General's Office,
Colombo, July 24, 1905.

J. B. M. RIDOUT,
for Surveyor-General.

III.
Preliminary plan 302.

Lot.	Name of Land.	Extent. A. R. P.
5	Ihalatalawehena	1 0 20
6	Ihalatalawemukalana	382 3 2
6a	Wanagawakele	12 3 30
6b	Do.	5 0 10
6c	Do.	1 3 28
6d	Ihalatalawemukalana	8 0 15
8	Ihalatalawehena	9 1 5
		<hr/> 421 0 30 <hr/>

and bounded as follows : on the north by the village limit of Gambirigaswewa, the Pinpara from Andarawewa to Talawa, Kaluwagahawatta belonging to Crown, Andargahawattakele belonging to Crown, the Public Works Department cooly line premises, the road from Kurunegala to Anuradhapura, cattle gala premises (held on ticket of occupancy from Crown), the road from Talawa to Kekirawa, the Talawa dispensary premises, the road from Talawa to Kekirawa, Ihalatalawawewa (tank); on the east by the village limit of Kurunduwewa ; on the south by the village limit of Migassegama, the village limit of Tammannewa ; on the west by the village limit of Gambirigaswewa.

මුල් සතිය 302.

බිමකවිටිය.	ඉඩමේ නම.	බිමකරම. අ රු. ප.
5 ...	ඉහලතලාවේහේන	1 0 20
6 ...	ඉහලතලාවේමුකලාන	382 3 2
6a ...	වනභාවාකැලේ	12 3 30
6b ...	එම	5 0 10
6c ...	එම	1 3 28
6d ...	ඉහලතලාවේමුකලාන	8 0 15
8 ...	ඉහලතලාවේහේන	9 1 5
		421 0 30


මිට මාසිම—ලහුරට ගම්බිරිහස්වැව යන ගමේ ගම්ඉමද, අන්දරවැවේ සිට තලාවට යන පින්පාරද, රජසන්තක කඵවාගහවත්තද, රජසන්තක අන්දරගහවත්ත කැලේද, ප්‍රසිඛ වැව දෙපාර්තමේන්තුවේ කුලී ලාභි තිබෙන ඉඩමද, කුරුකැහල සිට අනුරාධපුරයට යන පාරද, ආණ්ඩුවෙන් මුක්තිවිදීමට බලපෑමින් තිබෙන හරක්ගල තිබෙන ඉඩමද, තලාවේ සිට කැකිරිවට යන පාරද, තලාවේ බෙහෙත්ගලාව තිබෙන ඉඩමද, තලාවේ සිට කැකිරිවට යන පාරද, ඉහලතලාවවැවද; නැගෙනහිරට කුරුඳුවැව යන ගමේ ගම්ඉමද; දකුණට මිහස්සේගම යන ගමේ ගම්ඉමද. තම්මැන්නුව යන ගමේ ගම්ඉමද; බස්නාහිරට ගම්බිරිහස්වැව යන ගමේ ගම්ඉමද.

පිරාම පටුම 302.

කාණ්ඨය.	කාණ්ඩයේ නම.	විෂාලය. අ. අ. පෙ.
5 ...	බුකලතලාවේහේන	1 0 20
6 ...	බුකලතලාවේමුකලාන	382 3 2
6a ...	වනභාවාකැලේ	12 3 30
6b ...	එම	5 0 10
6c ...	එම	1 3 28
6d ...	බුකලතලාවේමුකලාන	8 0 15
8 ...	බුකලතලාවේහේන	9 1 5
		421 0 30

අවබෝධය : වැටුප්-කම්පිරිසකටවෙසේ පිරාම අවබෝධය, අත්පත්වෙසෙවිලුණු තලාවකට පොරුම සිසිල ග්‍රේට්ටි, ප්‍රධානියා කළුකොවත්ත, ප්‍රධානියා අත්පත්කොවත්තටද, පෙරුවෙහෙසෙප්පුම කුඩකේන් වඩිකේන්, (මුරුප්පිටුකේන්), ලුණුකොවත්තටද අත්පත්කොවත්තටද පොරුම ග්‍රේට්ටි, ප්‍රධානියාගේ ප්‍රධානියා අත්පත්කොවත්තටද පොරුම ග්‍රේට්ටි, තලාව මරුණුන් සාමාජිකයන්, තලාවෙහිවිලුණු කේසිරාවකටද පොරුම ග්‍රේට්ටි, තලාව මරුණුන් සාමාජිකයන්, තලාවෙහිවිලුණු කේසිරාවකටද පොරුම ග්‍රේට්ටි, බුකලතලාව අත්පත්කොවත්තටද; පිටුප්පු-ලුණු කොවෙසේ පිරාම අවබෝධය; පෙරුවෙහෙසෙප්පුම කුඩකේන් පිරාම අවබෝධය; පෙරුවෙහෙසෙප්පුම කුඩකේන් පිරාම අවබෝධය.

[For Tracing see page 936.]



Scale of 16 Chains to an Inch.

V.
Preliminary plan 302.

Lot.	Name of Land.	Extent. A. R. P.
12c	Ihalatalawekele	5 3 30

and bounded as follows : on the north by the footpath to Hinguruwewa ; on the east by the bund of Ihalatalawewewa (tank), Ihalatalawekele belonging to Crown (bund reservation), Migahahena belonging to Crown, T. P. 139,690, reservation for path and channel belonging to Crown, T. P. 128,920, path reservation (shown on P.P 232) belonging to Crown, Migahawatta claimed by Punchirala, the Talawa-ela, T. P. 158,893, road reservation belonging to Crown; on the south by the high road from Kekirawa to Talawa; on the west by road reservation belonging to Crown, T. P. 158,894, the Talawa-ela, Migahawatta claimed by Punchirala, road reservation belonging to Crown, T. P. 128,920, reservation for path and channel belonging to Crown, T. P. 139,690, Pansalawatta claimed by the Talawe Pansala, Ihalatalawekele claimed by Crown and Talawe Pansala, Ihalatalawekele belonging to Crown.

මුල් සිතියම 302.

බිමකවටය:	ඉඩමේ නම.	විමිතරම. අ. ර. ප.
12c	ඉහලතලාවෙකැලේ	5 3 30


මීට මායිම්—උතුරට කිඳුරුවැවට යන අවිපාරද; නැගෙනහිරට ඉහලතලාවෙවැව යන වැවේ බැම්මද, රජසත්තක ඉහලතලාවකැලේද, වැව් ඉවුරට ඇර තිබෙන ඉඩමද, රජසත්තක මිහගහේනද, 139,690 පිඹුරුකඩදසියේ පෙනී යන ඉඩමද, රජසත්තක පාරට සහ ඇලටත් ඉතුරුකරගෙන තිබෙන බිමද, 128,920 පිඹුරුකඩදසියේ පෙනෙන ඉඩමද, පාරට ඉතුරුකරගෙන තිබෙන රජසත්තක බිමද, (232 නොමිලය දරන මුල් සිතියමේ පෙන්වා තිබෙන) පුන්විඳුල් විසින් අයිතිවාසිකම් කියන මිහගවත්තද, තලාවේඇලද, 158,893 පිඹුරුකඩදසියේ පෙනෙන ඉඩමද, රජසත්තක පාරට ඉතුරුකරගෙන තිබෙන බිමද; දකුනට කැකිරවේ සිට තලාවට යන මහපාරද; බස්නාහිරට රජසත්තක පාරට ඉතුරුකරගෙන තිබෙන බිමද 158,894 පිඹුරුකඩදසියේ පෙනෙන ඉඩමද, තලාවේඇලද, පුන්විඳුල් විසින් අයිතිවාසිකම් කියන මිහගවත්තද, රජසත්තක පාරට ඉතුරුකරගෙන තිබෙන බිමද, 128,920 පිඹුරුකඩදසියේ පෙනීයන ඉඩමද, රජසත්තක පාරට සහ ඇලට ඉතුරුකරගෙන තිබෙන බිමද, 139,690 පිඹුරුකඩදසියේ පෙනෙන ඉඩමද, තලාවේ පන්සල විසින් අයිතිවාසිකම් කියන පන්සලටත්තද, අක්කුව විසින් සහ තලාවේ පන්සල විසින් අයිතිවාසිකම් කියන ඉහලතලාවෙකැලේද රජසත්තක ඉහලතලාවෙකැලේද.

පිරිසම පදම 302.

කාණීන් ශුණ්ඪ.	කාණීපින් පෙරාර්.	විජාලම. අ. ර. ප.
12c	ඉකලතලාවෙකෙලේ	5 3 30

ආවේශකරුවන් : වැඩිමුණු-ඉකලතලාවෙකෙලේ පොරොත්තු අයිතිය ; මුහුණු-ඉකලතලාවෙකෙලේ වෙසෙන්නන්ගේ මුහුණු-ඉකලතලාවෙකෙලේ, (මුහුණු-ඉකලතලාවෙකෙලේ සේවිකයන්ට පවරා දෙන) මුහුණු-ඉකලතලාවෙකෙලේ, 139,690 මි. උරුමයට පවරා දෙන කුලකරුණුම කාණී, වැඩිමුණු-ඉකලතලාවෙකෙලේ සේවිකයන්ට පවරා දෙන මුහුණු-ඉකලතලාවෙකෙලේ, 128,920 මි. උරුමයට පවරා දෙන කුලකරුණුම කාණී, (232 මි. පිරිසම පදමේ කාණීට පවරා දෙන) වැඩිමුණු-ඉකලතලාවෙකෙලේ සේවිකයන්ට පවරා දෙන මුහුණු-ඉකලතලාවෙකෙලේ, පුන්විඳුල් විසින් අයිතිවාසිකම් කියන මුහුණු-ඉකලතලාවෙකෙලේ, 158,893 මි. උරුමයට පවරා දෙන මුහුණු-ඉකලතලාවෙකෙලේ, රජසත්තක පාරට ඉතුරුකරගෙන තිබෙන බිමද; දකුනට කැකිරවේ සිට තලාවට යන මහපාරද; බස්නාහිරට රජසත්තක පාරට ඉතුරුකරගෙන තිබෙන බිමද 158,894 මි. උරුමයට පවරා දෙන මුහුණු-ඉකලතලාවෙකෙලේ, තලාවේඇලද, පුන්විඳුල් විසින් අයිතිවාසිකම් කියන මුහුණු-ඉකලතලාවෙකෙලේ, රජසත්තක පාරට ඉතුරුකරගෙන තිබෙන බිමද, 128,920 පිඹුරුකඩදසියේ පෙනීයන ඉඩමද, රජසත්තක පාරට සහ ඇලට ඉතුරුකරගෙන තිබෙන බිමද, 139,690 පිඹුරුකඩදසියේ පෙනෙන ඉඩමද, තලාවේ පන්සල විසින් අයිතිවාසිකම් කියන පන්සලටත්තද, අක්කුව විසින් සහ තලාවේ පන්සල විසින් අයිතිවාසිකම් කියන ඉහලතලාවෙකැලේද රජසත්තක ඉහලතලාවෙකැලේද.

[For Tracing see page 939.]



Scale of 8 Chains to an Inch.

Situation : Ihala Talawa village in Nuwaragam korale.

Preliminary plan 302.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
12c ..	Ihala Talawekele ..	5 3 30

Sheet F⁹₅₀₋₅₈

Surveyor-General's Office.
Colombo, July 24, 1905.

J. B. M. RIDOUT,
for Surveyor-General.

VI.

Preliminary plan 302.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
15d ..	Ihalatalawakele ..	19 0 35

and bounded as follows : on the north by the Pahalatalawa-ela ; on the east by T. P. 194,145, Ihalatalawakele belonging to Crown, Talawaihalawela claimed by heirs of Palingurala; on the south by Talawaihalawela claimed by Mudiyanse and others, Talawapahalawela claimed by ditto ; on the west by T. P. 141,688 (Moragodakele), Ihalatalawawela (stream reservation).

මුල් සිතියම 302.


බිම්කර්මය.	ඉඩමේ නම.	බිම්තරම.
		අ. ර. ප.
15d ...	ඉහලතලාවේකැලේ ...	19 0 35

මෙම මාසිම්—උතුරට පහලතලාවේකැලේ; නැගෙනහිරට 194,145 පිඹුරුකඩයකින් පෙනෙන ඉඩමද, රජයන් තන ඉහලතලාවේකැලේද, පලිතුරුලගේ උරුමක්කාරයෝ විසින් අයිතිවාසිකම් කියන තලාවඉහලවෙලද; දකුණට මුදියන්සේ සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන තලාවඉහලවෙලද, එම අය විසින් අයිතිවාසිකම් කියන තලාව පහලවෙලද; බස්නාහිරට 141,688 පිඹුරුකඩයකින් පෙනෙන ඉඩමද, (මොරගොඩකැලේ) ඉහලතලාවේවෙලද, (ඇලට ඉතුරුකරගත තිබෙන බිමද.)

பிரதம படம் 302.

காணித்துண்டு.	காணியின் பெயர்.	வீசாலம்.
15d ...	இகலதலாவேகெல ...	ஏ. ஊ. பெ. 19 0 35

எல்லைகளாவன : வடக்கு-பகலதலாவள என்னும் அருவி ; கிழக்கு-194,145 மீ உரிமைப்படத்தில் கண்டிருக்கும் காணி, முடிக்குரிய இகலதலாவேகெலே, பவிங்குறல என்னும் காணியின் உருத்தானிகள் உருத்தப்பேசும் தலாவஇகல வெல ; தெற்கு-முதியான்சேயும் மறுபேரும் உருத்தப்பேசும் தலாவேகெலவெல, மேற்படியார் உருத்தப்பேசும் தலாவேகெலவெல ; மேற்கு-141,688 மீ உரிமைப்படத்தில் கண்டிருக்கும் காணி, (மொறகொடகெலே) அருவிக்காகச் சேமிக்கப்பட்ட இகலதலாவேகெலே.



Scale of 8 Chains to an Inch.

Situation : Ihala Talawa village in Nuwaragam korale.

Preliminary plan 302.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
15d ..	Ihala Talawekele ..	19 0 35

Sheets F₄₉₋₅₇⁹ & F₅₀₋₅₈⁹

Surveyor-General's Office,
Colombo, July 24, 1905.

J. B. M. RIDOUT,
for Surveyor-General.

VII.

Preliminary plan 302.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
15e ..	Ihalatalawakele ..	0 3 10

and bounded as follows : on the north by the Pahalatalawa-ela; on the east by the high road from Anuradhapura to Kurunegala; on the south by Ihalatalawakele belonging to Crown, Moragodakele (T. P. 194,145), Ihalatalawakele belonging to Crown, Moragodakele (T. P. 194,145); on the west by Ihalatalawakele belonging to Crown.

பிரதம படம் 302.


விவகாரம்.	விவகாரம்.	வீசாலம்.
15e ...	இகலதலாவேகெலே ...	ஏ. ரு. பெ. 0 3 10

மேல் விவகாரம்.—கூடுதல் பகலதலாவள அருவி ; கிழக்கு-அதராசபுரத்தில் இருந்து குருநாக்கல்லுக்குப் போகும் பெரிய ரேட்டு ; தெற்கு-முடிக்குரிய இகலதலாவேகெலே (194,145 மீ உரிமைப்படத்தில் கண்டிருக்கும்) மொறகொடகெலே, முடிக்குரிய இகலதலாவேகெலே (194,145 மீ உரிமைப்படத்தில் கண்டிருக்கும்) மொறகொடகெலே ; மேற்கு-முடிக்குரிய இகலதலாவேகெலே.

பிரதம படம் 302.

காணித்துண்டு.	காணியின் பெயர்.	வீசாலம்.
15e ...	இகலதலாவேகெலே ...	ஏ. ஊ. பெ. 0 3 10

எல்லைகளாவன : வடக்கு-பகலதலாவள என்னும் அருவி ; கிழக்கு-அதராசபுரத்தில் இருந்து குருநாக்கல்லுக்குப் போகும் பெரிய ரேட்டு ; தெற்கு-முடிக்குரிய இகலதலாவேகெலே (194,145 மீ உரிமைப்படத்தில் கண்டிருக்கும்) மொறகொடகெலே, முடிக்குரிய இகலதலாவேகெலே (194,145 மீ உரிமைப்படத்தில் கண்டிருக்கும்) மொறகொடகெலே ; மேற்கு-முடிக்குரிய இகலதலாவேகெலே.



Scale of 8 Chains to an Inch.

Situation : Ihala Talawa village in Nuwaragam korale.

Lot.	Name of Land.	Preliminary plan 302.	Extent.		
			A.	R.	P.
29	Ihala Talawekele	..	14	2	30
Sheets F 49-57 & F 50-58			J. B. M. RIDOUT, for Surveyor-General.		

Surveyor-General's Office,
Colombo, July 24, 1905.

Lot.	Name of Land.	Preliminary plan 302.	Extent.		
			A.	R.	P.
34	Ihala Talawehena	..	1	0	25
35	Ihala Talawemukalana	..	25	1	15
			26	2	0


and bounded as follows : on the north by the village limit of Nabadewa ; on the east by Ihalatalawehena (reservation for ela), Ihalatalawewela (T. P 141,688), Talawepahalawela claimed by Mudiyanse and others ; on the south by the village limit of Gambirigaswewa ; on the west by the village limit of Karagahawewa.

බිම්කව්චය.		මුල් පිතියම 302.		බිම්කරම.	
		ඉඩමේ නම.		අ. රු. ප.	
34	...	ඉහලතලාවේගේන	...	1	0 25
35	...	ඉහලතලාවේමුකලාන	...	25	1 15
				26	2 0

මීට මාසිම්.—උතුරට නඩබදුව යන ගමේ ගම්ඉවද ; නැගෙනහිරට ඉහලතලාවේගේනද (ඇලට ඉතුරුකර තිබෙන බිම), 141,688 පිඹුරු කඩදසියේ පෙනෙන ඉහලතලාවේවෙලද, මුදියන්ගේ සහ නවත් අය විසින් අයිතිවෘසි කම් කියන තලාවහලවෙලද ; දකුණට ගම්බිරිගේවැව යන ගමේ ගම්ඉවද ; බස්නාහිරට කරගහවැව යන ගමේ ගම්ඉවද.

காணித் தண்டி.		பிரதம படம் 302.		வீசாலம்.	
		காணியின் பெயர்.		அ. ரூ. ப.	
34	...	இகலதலாவேகேன	...	1	0 25
35	...	இகலதலாவேமுகலான	...	25	1 15
				26	2 0

எல்லைகளாவன : வடக்கு-நாபடாவக் கிராம எல்லை ; கிழக்கு-(அருவிக்காகச் சேமிக்கப்பட்ட) இகலத்தலாவேகேன (141,688 மீ உரிமைப்பட்டத்தில் கண்டிருக்கும்) இகலத்தலாவேவெல, முதியான்சேயும் மறுபேரும் உருத்தாப்பேகம் தலாவபகலவெல ; தெற்கு-கம்பிரிகல்வெலக் கிராம எல்லை ; மேற்கு-கறகாவெலக் கிராம எல்லை.



Scale of 8 Chains to an Inch.

Situation : Ihala Talawa village in Nuwaragam karale.

Preliminary plan 302.

Lot.	Name of Land.	Extent. A. R. P.
34 ..	Ihala Talawehena ..	1 0 25
35 ..	Ihala Talawemukalana ..	25 1 15
		<hr/>
		26 2 0

Surveyor-General's Office,
Colombo, July 24, 1905.

2,253

Sheet F ⁹ 49—57

J. B. M. RIDOUT,
for Surveyor-General.

Anuradhapura S. O. 72—1905

Notice under "The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 11th day of August, 1905, the persons, if any, who claim any interest in the lands hereinafter mentioned or in any one or more of such lands, make claim in person or in writing to the said lands or any of them or to some interest therein to H. O. Fox, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal, Colombo:

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said lands or such of them, as to which no claim has been made, are the property of the Crown.

H. O. Fox,
Special Officer.

Description of the Lands referred to.

The following lots, situated in the village of Kuda Kalattewa in the Kandu Tulana of the Kanadara korale of the Nuwaragam palata, in the North-Central Province, as described in the annexed certified tracing:—

Preliminary plan 256.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
1	Kongahamulamukalana	2	1	20
2	Kuda Kalattewehena	9	2	27
3	Wewa Ihalamukalana	762	3	30
6	Kumburepawulaowita	2	0	23
9	Higgahahena	9	1	22
		786	2	2

and bounded as follows: on the north by the village limit of Maha Kalattewa, the village limit of Tariyan-kulama; on the east by the village limit of Tariyankulama, the village limit of Nelunkanniya; on the south the village limit of Kuda Wannanmaduwa, the village limit of Kuda Nelunkulama, the village limit of Tammanna-kulama; on the west by the village limit of Maha Kalattewa.

NOTE.—The following lots lying within the above boundaries are excluded from this notice, and their aggregate acreage 96 acres and 35 perches is not included in the acreage of 786 acres 2 roods and 2 perches given above:—

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
4	Kuda Kalattewewewa	80	1	25
5	Wewapaulahena <i>alias</i> Paluwatta	6	2	0
7	Kuda Kalattewewela	5	2	30
8	Kuda Kalattewewadiyabima	3	2	20
		96	0	35

1905ක්වූ අගෝස්තු මස 11 වෙනි දින පවත් කුන්මාසයක් ඇතුළතදී මෙහි පහත දක්වන ඉඩම්වලට නොගොත් ඉන් එකකට නොගොත් වැඩිගණනකට යම් අයිතිවාසිකමක් තිබෙන යම් අයවල් ඇත්නම් ඒ අය විසින් ඉඩුබිම් සම්බන්ධව වම් 1897, 1899, 1900 සහ 1903න් අඤ්ඤාපත්වල 28 වෙනි වගන්තියේ ප්‍රකාරයට පත් කරණු ලැබූ විශේෂ මන්ත්‍රීඥානන්තාන්තේශ් ගේ කොළඹ මෝදර කිලිගවුස්සි කන්තෝරුවේදී එච්. ඩී. ඩේපාක්ස් උන්තාන්තේශ් ඉදිරිපිට ඇවිත් පෙනීසිට හෝ ලියවිල්ලකින් එකී ඉඩම්වලට නොගොත් ඊට ඇති යම් කොටසකට කිසි අයිතිවාසිකමක් පෙන්වා සිටින්නට නොයෙදුනොත්, එකී විශේෂ මන්ත්‍රීඥානන්තාන්තේශ් ඉහත කී අඤ්ඤාපත් වලින් ලැබී තිබෙන බලවල ප්‍රකාරයට අයිතිවාසිකම් නොකියා පු එකී ඉඩම් එක්කෝ එයින් අයිතිවාසිකමක් ගෙණ හැර දක්වන්නට නොයෙදුන සෑම ඉඩම් ග්‍රහණයක ඉඩම් හැටියට උන්තාන්තේශ් අත්සන ඇති ලියවිල්ලකින් උන් තාන්තේශ් විසින් ප්‍රකාශකරණ බව මෙයින් දැනගත යුතුයි.

එච්. ඩී. ඩේපාක්ස්,
විශේෂ මන්ත්‍රීඥානන්තාන්තේශ්.

ඉඩම්වල තොරතුරු.

උතුරු මධ්‍යම දිසාවේ නුවරගම්පලාගේ කනදග්කෝරලේ කන්දුතුලාගේ කුඩාකලත්තුව යන ගම පිහිට තිබෙන මීට අමුණාපු සහතික සිතියමේ පෙනීයන සෙහි පහත දක්වන බිම්කවිටි, එනම්:—

මුල් සිතියම 256.

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම.
		අ. රු. ප.
1	කෝන්ගහමුලමුකලාන	2 1 20
2	කුඩාකලත්තුවේගේන	9 2 27
3	වැවඉහලමුකලාන	762 3 30
6	කුඹුරේපාමුලබිටි	2 0 23
9	හිස්ගහගේන	9 1 22
		786 2 2

මීට මායිම්—උතුර මහාකලත්තුව යන ගමේ ගම්ඉමද, භාරියන්කුලම යන ගමේ ගම්ඉමද; නැගෙනහිරට භාරියන්කුලම යන ගමේ ගම්ඉමද, නෙරේන්තන්තිය යන ගමේ ගම්ඉමද; දකුණට කුඩාවන්තන්තුව යන ගමේ ගම්ඉමද, කුඩානෙරේන්කුලම යන ගමේ ගම්ඉමද, තම්මන්තාකුලම යන ගමේ ගම්ඉමද; බස්නාහිරට මහාකලත්තුව යන ගමේ ගම්ඉමද.

[ඉහත කී මායිම්වලට වැදී වැදී මෙහි පහත දක්වන බිම්කවිටි මෙම දැන්වීමෙන් අත්හැරියවගන් ඒවායේ මුළු බිම් තරම වන අකකර 96කුත් පර්චස් 35 ඉහත කී අකකර 786කුත් රුබිස් 2කුත් පර්චස් 2කේ බිම්තරමේ අඩංගු නොවෙන වගන් මෙයින් දැනගත යුතුයි.]

මුල් සිතියම 256.

බිම්කවිටිය.	ඉඩමේ නම.	බිම්තරම.
		අ. රු. ප.
4	කුඩාකලත්තුවේවැව	80 1 25
5	වැවපාමුලගේන නොගොත් පාච්චන්ත	6 2 0
7	කුඩාකලත්තුවේවෙල	5 2 30
8	කුඩාකලත්තුවේවාඩියබිම	3 2 20
		96 0 35

இதன்பின் சொல்லப்படும் காணிகளுள் ஒன்றிலேனும் பலவிலேனும் எவ்வித உடந்தையாயினும் தங்களுக்குண்டென உரித்துப்பேசுவோர்கள் யாரும்ருந்தால், அவர்கள், 1905 ம் ஆண்டு ஒகஸ்டு (ஆவணிமீ) 11 ந்தேதி துவக்கம் மூன்று மாசத்திற்குள், 1897 முதல் 1903 ம் ஆண்டு வரையுள்ள பாணிலச்சட்டங்களின் 28 ம் பிரிவின் பிரகாரம் ஏற்படுத்திய விசேஷ உத்தியோகத்தர் எச். ஓ. பொக்கீஸ்தரை அவர்களிடம் கொழும்பு முகத்துவாரம் "ஹில் ஹவுஸ்" என்னும் அவருடைய கந்தோரில் முகாமுகமாயேனும் எழுத்து மூலமாயேனும் தங்களுக்குண்டெனும் உரித்தை அல்லது உடந்தையைத் தெரிவியாவிடில், சொல்லிய விசேஷ உத்தியோகத்தர் சொல்லிய சட்டங்களால் தமக்கு உண்டாய அதிகாரத்தைக்கொண்டு சொல்லிய காணிகளை அல்லது அவைகளுள் உரித்துப்பேசப்படாதனவற்றை முடிக்குரிய ஆதனமென தமது கைச்சாத்திட்டு எழுத்து மூலமாய் வெளிப்படுத்துவார் என்பதை அறிந்துகொள்க.

எச். ஓ. பொக்கீஸ்,
விசேஷ உத்தியோகத்தர்.

சுட்டிய காணிகளின் விவரம்.

வடமத்திய மாகாணம் துவரகம்பளாத்தை கணதராகோறண கந்துளாணையச்சேர்ந்த குடாகலத்தாவ என்னும் கிராமத்திலுள்ள இத்துட னணக்கப்படும் உறுதிப்படுத்திய படப்பிரதியில் விவரித்தபடியே, கீழ்க் குறிக்குங் காணித்துண்டுகள் :—

பிரதம படம் 256.

காணித்துண்டு.	காணியின் பெயர்.	விசாலம். ஏ. டா. பே.
1	கோணங்காமுலமூக்கலான	2 1 20
2	குடாகலத்தாவகேளை	9 2 27
3	வெவலியலமூக்கலான	762 3 30
6	கும்புரேபாவுல ஒவீற்ற	2 0 23
9	இக்காகேளை	9 1 22
		<hr/> 786 2 2


எல்லைகளாவன : வடக்கு-மாகாகலத்தாவக் கிராம எல்லை, தாறியங்குளக் கிராம எல்லை ; கிழக்கு-தாரியங்குளக் கிராம எல்லை, நெலுக்கண்ணியக் கிராம எல்லை ; தெற்கு-குடாவண்ணம்மேவக் கிராம எல்லை, குடாநெலுங்குளக் கிராம எல்லை, தம்மன்னுளுளக் கிராம எல்லை ; மேற்கு-மாகாகலத்தாவக் கிராம எல்லை.

கவனிப்பு.—மேற்சொல்லிய எல்லைகளுக்குட்பட்டனவாகிய கீழ் குறிக்குங் காணித்துண்டுகள் இவ்வறிவித்தலினின்றும் நீக்கப்பட்டிருக்கின்றன வென்பதையும், அவைகளின் விசாலத்தொகையாகும் 96 ஏக்கர் 35 பேட்சம் முன்சொன்ன 786 ஏக்கர் 2 டாட்டு 2 பேட்சக்குள் அடங்கவில்லை என்பதையும் கவனிக்கவேண்டியது :—

பிரதம படம் 256.

காணித்துண்டு.	காணியின் பெர்.	விசாலம். ஏ. டா. பே.
4	குடாகலத்தாவவெவ	80 1 25
5	வெவபாவுலகேளை அல்லது பாலுவத்தை	6 2 0
7	குடாகலத்தாவவெவ	5 2 30
8	குடாகலத்தாவவொடியபிம்	3 2 20
		<hr/> 96 0 35

[For Tracing see page 947.]



Scale of 32 Chains to an Inch.


Situation : Kuda Kalattewa village in Kanda tulana of Kanadara korale.

Preliminary plan 256.				Extent.	
Lot.	Name of Land.			A.	R. P.
1	..	Kongahamulamukalana	..	2	1 20
2	..	Kudakalattewehena	..	9	2 27
3	..	Wewaihalamukalana	..	762	3 30
6	..	Kumburepaulaowita	..	2	0 23
9	..	Higgahahena	..	9	1 22
				786	2 2
Lots excluded.					
4	..	Kudakalattewewewa	..	80	1 25
5	..	Wewapaulahena <i>alias</i> Paluwatta	..	6	2 0
7	..	Kudakalattewewela	..	5	2 30
8	..	Kudakalattewewadiyebima	..	3	2 20
				96	0 35


Sheets F⁹₆₋₁₄, F⁹₇₋₁₅, F⁹₂₂₋₃₀ & F⁹₂₃₋₃₁.

Surveyor-General's Office,
Colombo, July 24, 1905.

2,254

J. B. M. RIDOUT, 
for Surveyor-General.

Anuradhapura S. O. 73-1905



Scale of 8 Chains to an Inch.

Situation : Narawelpita village in Kandaboda pattu.

Preliminary plan 188.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
41a	Duwa	0 0 4

Surveyor-General's Office,
Colombo, July 3, 1905.

Sheet O 20
37—45

J. B. M. RIDOUT,
for Surveyor-General.

II.

Preliminary plan 188.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
189	Walakadahena	3 2 32


and bounded as follows : on the north by Walakadakele belonging to Crown, the Ma-dola, the village limit of Pallewela ; on the east by Walakadadeniya claimed by Vendum Arachchige Idonisa and others ; on the south by Pinliyadda claimed by Narawelpita Pahala Pansala, Walakadawattadeniya claimed by Ellewela Antonige Pinanchi and others, Walakadawatta claimed by Antonige Pinanchi and others, Ankendekele belonging to Crown; on the west by Ankendekele belonging to Crown, the village limit of Pallewela.

බිම්බවිවිධ.	ඉඩමේ නම.	විමරණ.
		අ. රු. ප.
189	වලකඩහෙන	3 2 32

විව මායිම්—උතුරට රජසන්තක වලකඩකැරේද, මාදොලා, පල්ලේවෙල යන ගමේ ගම්ඉවද; නැගෙනහිරට වැන්දුම්ආරවිවිගේ ඉච්චුනිසා සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන වලකඩදෙකියද; දකුණට නරවැල්පිට පහල පන්සල විසින් අයිතිවාසිකම් කියන පින්ලියාද්දද, ඇල්ලේවල අන්තෝනිගේ පිනන්වියා සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන වලකඩවත්තේදෙකියද; අන්තෝනිගේ පිනන්වි සහ තවත් අය විසින් අයිතිවාසිකම් කියන වලකඩවත්තද, රජසන්තක අන්කැන්දේකැරේද, බන්තාඉරට රජසන්තක අන්කැන්දේකැරේද, පල්ලේවෙල යන ගමේ ගම්ඉවද.

காணித் துண்டு.	காணிபின் பெர்.	பிரதம படம் 188.	விசாலம்.
	வலகடகேன		அ. ரு. ப.
189	3 2 32

எல்லைகளாவன: வடக்கு-முடிக்குரிய வலக்கடகேல, மதொல என்னும் அருவி, பள்ளேவெலக் கிராம எல்லை; கிழக்கு-பெத்தா ஆறுச்சிகே எதோனிசாவும் மறுபேரும் உருத்துப்பேசும் வலக்கடதெனிய; தெற்கு-நாறவல்பிட்ட பகல பான்சலியால் உருத்துப்பேசும் பின்வியத்தவும், எல்லாவெல அந்தோனிகே பினுஞ்சியாவும் மறுபேரும் உருத்துப்பேசும் வலக்கந்தவத்த தெனியவும், அந்தோனிகே பினுஞ்சியும் மறுபேரும் உருத்துப்பேசும் வலக்கடவத்தவும், முடிக்குரிய அன்கெந்தேகெலவும்; மேற்கு-முடிக்குரிய அன்கெந்தேகெல, பள்ளவெல என்னும் கிராம எல்லை.



Scale of 8 Chains to an Inch.

Situation : Narawelpita village in Kandaboda pattu.

Preliminary plan 188.

Lot.	Name of Land.	Extent. A. B. P.
189	Walakadahena	3 2 32

Surveyor-General's Office,
Colombo, July 3, 1905.

Sheet O 20
36-44

J. B. M. RIDOUT,
for Surveyor-General.

III.

Preliminary plan 188.

Lot.	Name of Land.	Extent. A. B. P.
191	Walakadakele	1 0 33

and bounded as follows : on the north by the village limit of Pallewela; on the east and south by Walakadahena claimed by Antonige Pinanchi and others ; on the west by the village limit of Pallewela.

මුල් සිතියම 188.


මිමකවිටිය.	ඉඩමේ නම.	විමිතරම. අ. ර. ප.
191	වලකඩකැලේ	1 0 33

මීට මායිම්—උතුරට පල්ලේවෙල යන ගමේ ගම්ඉමද, නැගෙනහිරට සහ දකුණට අන්තෝනිගේ පිනන්චි හා තවත් අය විසින් අයිතිවාසිකම් කියන වලකඩගේනද; බස්නාහිරට පල්ලේවෙල යන ගමේ ගම්ඉමද.

විෂ්‍යය 188.

කාණ්ඨ නම.	කාණ්ඨ නම.	විෂ්‍යය. අ. ර. ප.
191	වලකඩකැලේ	1 0 33

අවසරය : වැටුප්-පවුල වෙල අනුමැතිය සහ අවසරය ; මුද්දරය දෙකට—අත්තෝනිගේ පිනන්චිගේ මතට මුද්දරය දෙකට වලකඩකැලේ ; මෙහි—පවුල වෙල අනුමැතිය සහ අවසරය.



Scale of 8 Chains to an Inch.

Situation: Narawelpita village in Kandaboda pattu.

Preliminary plan 188.

Lot.	Name of Land.	Extent. A. B. P.
191	Walakadakele	1 0 33

Surveyor-General's Office,
Colombo, July 3, 1905.

Sheet O 20
36-44

J. B. M. RIDOUT,
for Surveyor-General.

2,255

Matara S. O. 24—1905

Notice under " The Waste Lands Ordinances of 1897, 1899, 1900, and 1903."

TAKE notice, that unless within three months from the 11th day of August, 1905, the persons, if any, who claim any interest in the land hereinafter mentioned, make claim in person or in writing to the said land or to some interest therein to J. G. Fraser, Esq., Special Officer appointed under section 28 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900, and 1903," at his office at Hill House, Mutwal Colombo :

Such Special Officer, in pursuance of the powers vested in him by the said Ordinances, will declare by writing under his hand that the said land, to which no claim has been made, is the property of the Crown.

J. G. FRASER,
Special Officer.

